



සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව சமுர்த்தி அபிவிருத்தி திணைக்களம் Department of Samurdhi Development

කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශය
மகளிர் சிறுவர் அலுவல்கள் மற்றும் சமூக வலுவூட்டல் அமைச்சு
Ministry of Women, Child Affairs and Social Empowerment



මගේ අංකය
எனது இல
My No DSD/HO/05/MF/08/01/වක්‍රලේඛ

ඔබේ අංකය
உமது இல
Your No

දිනය
திகதி
Date 2023.11.20

සමෘද්ධි ප්‍රජාමූල බැංකු වක්‍රලේඛ අංක :2023/11

සියළුම සමෘද්ධි ප්‍රජාමූල බැංකු පාලක මණ්ඩල/ බැංකු සමිති විධායක කමිටු සභාපතිවරුන්,
සමෘද්ධි ප්‍රජාමූල බැංකු/ බැංකු සමිති කළමනාකරුවන්

සමෘද්ධි ප්‍රජාමූල බැංකු මගින් ක්‍රියාත්මක ණය වැඩසටහන් හා ණය වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට අදාළ පොදු උපදෙස් ඇතුළත් මෙහෙයුම් උපදෙස් මාලාව

යොවුන්දිරිය ණය වැඩසටහන යටතේ විදේශ රැකියා අභිමුඛ විදේශ භාෂා හැදෑරීමට තරුණ/ තරුණියන්ට ණය පහසුකම් ලබාදීම

01 හැඳින්වීම

අඩු ආදායම්ලාභීන්ගේ පවුල් වල තරුණ/ තරුණියන් විදේශ රැකියාවලට යොමු කර ඔවුන්ගේ හා පවුල්වල අනිකුත් සමාජිකයින්ගේ ජීවන තත්වය ඉහළ නැංවීමත්, ඔවුන්ගේ අනාගතය සුරක්ෂිත කිරීමේ අරමුණින් මෙම ණය පහසුකම ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බව දන්වමි.

ඒ සඳහා, සමෘද්ධි බැංකු හා බැංකු සමිති කළමනාකරණ මණ්ඩල තීරණ අංක 2023/119/09 මගින් අනුමැතිය ලැබී ඇති බව දන්වමි.

මෙම උපදෙස් මත, සුදුසුකම්ලත් සමාජිකයින් හෝ සමාජිකයින්ගේ පවුල් වල තරුණ/තරුණියන් සඳහා භාෂා පාඨමාලාව වෙනුවෙන් දැරීමට සිදුවන පාඨමාලා ගාස්තුව වෙනුවෙන් ණය ලබා දීමට කටයුතු සිදුකර දෙන මෙන් දන්වමි.

02. ණය යෝජනා ක්‍රමය, උපරිම ණය මුදල හා භාෂා පාඨමාලාව හඳුන්වා දීම.

- යොවුන් දිරිය ණය යෝජනා ක්‍රමය යටතේ ණය මුදල් ලබා දිය යුතුය.
- එක් සමාජිකයකුට ලබා දිය හැකි උපරිම ණය මුදල රු. 50,000 කි.පාඨමාලාව හැදෑරීමට ගෙවිය යුතු මුදලට සමාන මුදලක්, ණය මුදලක් ලෙස ලබාදිය හැක.
- විදේශ රැකියාවක් සඳහා යොමු වීමට අවශ්‍ය කරන ජපන්,කොරියා,ජමර්න් හා ඉංග්‍රීසි ඇතුළත් වන විදේශ රැකියා අභිමුඛ වෙනත් භාෂාවක් (01) හැදෑරීමට පමනක් ණය මුදල් ලබා දිය යුතුය.
- රජයේ හෝ රජයේ ලියාපදිංචි පිළිගත් ආයතනයක් විසින් මෙහෙය වන පාඨමාලාවක් විය යුතුය.

3. ණය ලබා දෙන්නේ කවුරුන් සඳහාද?

- සමෘද්ධි ප්‍රජාමූල බැංකු වක්‍රලේඛ අංක 2021/16 (නව)හි ඡේද අංක 03හි සඳහන් බැංකු සාමාජිකත්වය ලබා ගත් හා කොටස් මිලදී ගත් සාමාජිකයින්ට මෙම ණය ඉල්ලුම් කල හැක.
- බැංකු සමාජීයකුට ඔහුගේ/ඇයගේ අවිවාහක දරුවෙකු වෙනුවෙන්ද ණය මුදල් ඉල්ලුම් කිරීමට ඉඩදෙනු ලැබේ.

1 වන අදියර, 4 වන මහල, සෙත්තිරිපාය, බත්තරමුල්ල. /1st floor, 4th floor, Sethsiripaya Battaramulla

අධ්‍යක්ෂ ජනරාල්
பணிப்பாளர் தலைமையதிபதி
Director General
Tel- 011-2872202
Fax - 011-2889002
E-mail- dgsamurdhi@gmail.com

අතිරේක අධ්‍යක්ෂ ජනරාල් (පාලන හා ආයතන)
மேலதிக பணிப்பாளர் தலைமையதிபதி (நிர்வாகம்/தாபனம்)
Additional Director General (Admin & Establishment)
011-2873799
011-2873996
diradmin@samurdhi.gov.lk
Hot Line :0112-889007

ප්‍රධාන ගණකාධිකාරී
பிரதான கணக்காளர்
Chief Accountant
011-2869742
011-2869742
finance@samurdhi.gov.lk

අධ්‍යක්ෂ (ක්ෂුද්‍ර මූල්‍ය)
பணிப்பாளர் (குறு நிதி)
Director (Micro Finance)
011-2889003
011-2887469
Hot Line:0112-885582

කායර්‍යාලය
அலுவலகம்
Office
0112872202
Hot Line: 011- 2887722

4. ණය ඉල්ලුම්කරු සම්පූර්ණ කළ යුතු අනිකුත් සුදුසුකම්

මෙහෙයුම් උපදෙස් වක්‍රලේඛ අංක 2021/16 (නව)හි අංක 4.1, 4.2, 4.3, 4.5, 4.6, 4.7, 4.8 ඡේදවල සඳහන් උපදෙස් හා සුදුසුකම් සපුරා තිබීම.

5. ඇප සුරුකුම් ,වාණිජ පොලී අනුපාතය හා ආපසු ගෙවීම් කාලය

- 1 කණ්ඩායම් (සමූහ තැන්පත්) ඇපය හෝ රජයේ සේවයේ නියතු එක් අයෙකුගේ (01) සුරුකුම ලබා ගෙන ණය මුදල් ලබා දිය යුතුය.
- 2.වාණිජ පොලී අනුපාතය 15% කි(හිත වන ක්‍රමවේදය යටතේ)
- 3.ආපසු ගෙවීමේ උපරිම කාලය මාස 12 කි.

6 ණය ඉල්ලුම් කිරීම් සඳහා ඉදිරිපත් කළ යුතු ලියවිලි හා සහතික

- i. ණය අයදුම් පත - ඇමුණුම් 01 මගින් දක්වා ඇත.
- ii. පාඨමාලාව පවත්වන පිළිගත් ආයතනය නිකුත් කරන ලද මිල ගනන් ඇතුළත් ඉන්වොයිසයක්
- iii. හදාරණ භාෂාව පිළිබඳ ආයතනය මගින් නිකුත් කරන ලද ලිපිය
- iv. ණය ගිවිසුම ,කණ්ඩායම් ඇපය සඳහා දැනට භාවිතා කරන ණය ගිවිසුම තවදුරටත් භාවිතා කරන ලෙසත්,පුද්ගල ඇප ණය මුදල් වලදී, මේ සමඟ හඳුන්වා දෙන නව ණය ගිවිසුම හා ඇප ගිවිසුම භාවිතා කරන ලෙස දන්වමි.

7. ණය මුදල ඉල්ලුම් කිරීම නිදේර්ශ කිරීම හා අනුමත කිරීම

සමාද්ධි ප්‍රජාමූල බැංකු වක්‍රලේඛ අංක 2021/16 (නව) ඡේද අංක 09හි දී ඇති උපදෙස් මත කටයුතු කළ යුතුය.

8. ණය ඉල්ලුම්කරුගේ ඉල්ලීම මත, පාඨමාලාව මෙහෙයවන ආයතනයට වෙක්පතකින් පාඨමාලා ගාස්තුව ලබා දීමට ඉඩ දෙනු ලැබේ.
9. පරිගණක මෘදුකාංගය හරහා ණය මුදල් ලබා දීම හා ගිණුම් තැබීම හා අය කර ගැනීම ආදී සියළු කටයුතු දැනට දී ඇති උපදෙස් පරිදි සිදු කරන ලෙස දන්වමි.
10. Manual ණය මුදා හැරීම හා අනිකුත් කටයුතු දී ඇති උපදෙස් පරිදි රෙජිස්තර, ලෙජර් හා ගිණුම් විවෘත කර සටහන් කිරීම කළ යුතුය.
11. පැහැර හරින ලද ණය හඳුනා ගැනීම, වෙන් කිරීම, බොල් ණය ගිණුමට මාරු කිරීම සඳහා අනුගමනය කළ යුතු උපදෙස් සඳහා 2021/16 හි ඡේද අංක 12 හා 13 ඡේද පරිශීලනය කර, ඒ අනුව කටයුතු කළ යුතුය.
12. මෙම ණය වැඩසටහන් යටතේ ලබා දෙන ණය මුදල් සඳහාද ණය හා සමූහ සංරක්ෂණ වැඩසටහන් ඒ පරිද්දෙන් වලංගු වේ.
13. මෙම වක්‍රලේඛ උපදෙස් මෙපමණ වන අතර, අනිකුත් උපදෙස් සඳහා සමාද්ධි ප්‍රජාමූල බැංකු වක්‍රලේඛ අංක 2021/16 (නව) හි සඳහන් උපදෙස් තවදුරටත් වලංගු කර ගත යුතුය.
14. මෙම ණය පහසුකම 2024.12.31 දින දක්වා ඉදිරියටත් ක්‍රියාත්මක වේ.



සී.ඩී කළුආරච්චි
අධ්‍යක්ෂ ජනරාල්.

පිටපත් :-

- | | |
|--|---------------------|
| 1. ලේකම්, කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශය. | - කා.දැ.ස. |
| 2. දිස්ත්‍රික් ලේකම්වරුන්/ දිස්ත්‍රික් සමාද්ධි අතිරේක අධ්‍යක්ෂ ජනරාල්වරුන්, දිස්ත්‍රික් ලේකම් කායරාලය. | - කා.දැ.ස. |
| 3. දිස්ත්‍රික් සමාද්ධි අධ්‍යක්ෂ, දිස්ත්‍රික් ලේකම් කායරාලය. | - දැ.ස. හා අ.ක.ස. |
| 4. ප්‍රධාන අභ්‍යන්තර විගණක, සමාද්ධි සංවධර්න දෙපාර්තමේන්තුව. | - කා.දැ.ස. |
| 5. ප්‍රාදේශීය ලේකම්වරුන්, ප්‍රාදේශීය ලේකම් කායරාලය. | - කා.දැ.ස. |
| 6. නියෝජ්‍ය අධ්‍යක්ෂවරුන්/ සහකාර අධ්‍යක්ෂවරුන්, දිස්ත්‍රික් ලේකම් කායරාලය. | - දැ.ගැ.ස හා අ.ක.ස. |
| 7. ගරු සභාපති, සමාද්ධි ප්‍රජාමූල බැංකු මහා සංගමය | - අ.ක.ස. |